

At present, we do not have a high-quality scan copy of the O/L past paper for this subject. The version uploaded here is intended solely for educational purposes. Please note that the answers marked on the paper by students may not be accurate.

If you have a quality scanned copy of this past paper, we would greatly appreciate it if you could share it with us. You may send it to our email address: pastpapers.wiki@gmail.com

Thank you for your support! - Team Past Paper Wiki

OL/2024(2025)/60-S-I, II

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம், Sri Lanka Department of Examinations, Sri Lanka
60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2024(2025)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2024(2025)
General Certificate of Education (Ord. Level) Examination, 2024(2025)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கிடும் I, II
Business and Accounting Studies I, II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes

අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණු යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

'ඉකොවෙර්', එළවළු සහ පලතුරු වගා කරන ගොවීන් 50 දෙනෙකුගෙන් සමන්විත කඳුරුහේන ග්‍රාමයේ පිහිටි ආදර්ශ ගොවිපළකි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඇති දුර නිසා ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදිත නැවුම්ව නිකුත් වේලාවට ප්‍රවාහනය කිරීමේ ගැටලුවක් පවතී. එයට විසඳුමක් ලෙස, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන 'සඳුලි එළවළු' ව්‍යාපාරයේ අයිතිකරු වන සංඛ, 'ඉකොවෙර්' ගොවිපළේ ගොවීන් සමඟ එක්ව ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා 'සහන සේවා සංගමය' ආරම්භ කරන ලදී.

1. 'සහන සේවා සංගමය' සපුරාලන මිනිස් අවශ්‍යතාව කුමක් ද?

- (1) ආහාර
- (2) සෞඛ්‍යය
- (3) ප්‍රවාහනය
- (4) ආරක්ෂාව

2. 'සඳුලි එළවළු' ව්‍යාපාරය

- (1) කේවල ස්වාමි ව්‍යාපාරයකි.
- (2) හවුල් ව්‍යාපාරයකි.
- (3) සමිති සංවිධානයකි.
- (4) ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයකි.

3. 'සඳුලි එළවළු' ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් හා එයට නිදසුනක් නිවැරදි ව දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) භූමිය - දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
- (2) ශ්‍රමය - සංඛ
- (3) ප්‍රාග්ධනය - එළවළු හා පලතුරු තොග
- (4) ව්‍යවසායකත්වය - 'ඉකොවෙර්' ගොවිපළේ ගොවීන්

4. 'සඳුලි එළවළු' ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයක් වන්නේ

- (1) සංඛ ය.
- (2) ගොවීන් ය.
- (3) 'ඉකොවෙර්' ගොවිපළ ය.
- (4) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ය.

5. ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) 'සඳුලි එළවළු' ව්‍යාපාරය ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි.
- (2) 'සහන සේවා සංගමයට' තෛතික පුද්ගලභාවයක් ඇත.
- (3) සංඛ, 'ඉකොවෙර්' ගොවිපළේ ඇල්මැති පාර්ශ්වයක් නොවේ.
- (4) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පෞද්ගලික අංශයේ ව්‍යාපාරයකි.

[දෙවැනි පිටුව බලන්න.

- පහත තොරතුරු භාවිතයෙන් අංක 6 සහ 7 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- විදුලි උපකරණ අලෙවි කරන 'මෝටෙක්' ව්‍යාපාරය අසල සමාන නිෂ්පාදිත අඩු මිලට අලෙවි කරන නව වෙළෙඳපොළක් ස්ථාපිත කිරීම නිසා 'මෝටෙක්' ව්‍යාපාරය ගැටලුවකට මුහුණ දී සිටී. මේ නිසා 'මෝටෙක්' ව්‍යාපාරයේ අයිතිකරු පොද්ගලික විකුණුම් වැඩසටහනක් හඳුන්වාදෙන ලදී.
6. 'මෝටෙක්' ව්‍යාපාරයට බලපාන බාහිර පරිසර සාධකය කුමක් ද?
 - (1) සැපයුම්කරුවෝ
 - (2) තරඟකරුවෝ
 - (3) කළමනාකරුවෝ
 - (4) සේවකයෝ
 7. මෝටෙක් ව්‍යාපාරයේ, අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයක් වන ප්‍රවර්ධනයට නිදසුනක් වන්නේ
 - (1) විදුලි උපකරණ අලෙවි කිරීම ය.
 - (2) විදුලි උපකරණ අඩු මිලට මිල කිරීම ය.
 - (3) නව වෙළෙඳපොළක් ස්ථාපිත කිරීම ය.
 - (4) පොද්ගලික විකුණුම් වැඩසටහනක් හඳුන්වාදීම ය.
 8. හිමිකාරත්වය අනුව ශ්‍රී ලංකා වර්ග අධිකාරිය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ
 - (1) පොද්ගලික සමාගම ය.
 - (2) රාජ්‍ය සමාගම ය.
 - (3) රාජ්‍ය සංස්ථා ය.
 - (4) රාජ්‍ය දෙපාර්තමේන්තු ය.
 9. ව්‍යාපාරයකට බලපාන ආර්ථික පරිසර සාධකය කුමක් ද?
 - (1) නව සැපයුම්කරුවකුගෙන් අමුද්‍රව්‍ය මිල දී ගැනීම
 - (2) ශ්‍රී ලංකා රජය විසින් බදු අනුපාත ඉහළ නැංවීම
 - (3) ටෙක් ලංකා ආයතනය විසින් නව ගිණුම්කරණ මෘදුකාංගයක් හඳුන්වා දීම
 - (4) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම
 10. වෙස්ට්වලින් ගනුදෙනු කිරීම සඳහා ① ගිණුමක් අවශ්‍ය වන අතර, ② වෙස්ට්වලින් බැංකු කටුන්ටරයෙන් මුදල් ලබා ගත නොහැකි ය.

ඉහත ① හා ② හිස්තැන් සඳහා නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

 - (1) ඉතිරිකිරීමේ, පිටසන් කළ
 - (2) ජංගම, පිටසන් කළ
 - (3) ඉතිරිකිරීමේ, රේඛිත
 - (4) ජංගම, රේඛිත
 11. සුගත්, ගම්පහ බස් නැවතුම්පොළෙන් සිසු සැරිය බස් රථයට නැගී, සාසල වෙත යයි. ඉහත ප්‍රකාශයේ සඳහන් ගම්පහ බස් නැවතුම්පොළ හා සිසු සැරිය බස් රථය අයත් වන ප්‍රවාහන මූලිකාංග පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.
 - (1) මාධ්‍යය, පර්යන්තය
 - (2) බලය, පර්යන්තය
 - (3) බලය, මාධ්‍යය
 - (4) පර්යන්තය, මාධ්‍යය
 12. රක්ෂක හිමිකම් මූලධර්මය හා සම්බන්ධ සිදුවීම් තෝරන්න.
 - (1) උකස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අමර, උකස් භාණ්ඩ රක්ෂණය කිරීම
 - (2) රක්ෂණ පරපුරක් ලබා ගැනීම සඳහා කුමාරි තමාගේ සම්පූර්ණ වෛද්‍ය ඉතිහාසය ලබා දීම
 - (3) සරත්ට මහුගේ කාර් රථයට සිදු වූ අලාභයේ ප්‍රමාණය සඳහා පමණක් වන්දි ලැබීම
 - (4) සමහර තොරතුරු අනාවරණය නොකිරීම නිසා විමල්ගේ රක්ෂණ පරපුර ප්‍රතික්ෂේප වීම
 13. නිෂ්පාදන කළමනාකරු විසින් සැපයුම්කරුවකු වන කමල් වෙත ඉතා ඉක්මනින් අමුද්‍රව්‍ය අවශ්‍ය බව දන්වා ඇණවුමක් යවා ඇත. ඉහත ප්‍රකාශයේ ඇතුළත් සන්නිවේදන මූලිකාංග වන්නේ
 - (1) පණිවුඩය, ප්‍රතිචාරය හා ප්‍රතිපෝෂණයයි.
 - (2) යවන්නා, ලබන්නා හා පණිවුඩයයි.
 - (3) මාධ්‍යය, ලබන්නා හා ප්‍රතිපෝෂණයයි.
 - (4) යවන්නා, ලබන්නා හා ප්‍රතිචාරයයි.
 14. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව සිදු කළ ක්‍රියාකාරකම් කිහිපයක් පහත දැක්වේ.
 - A - දිනපතා ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල සිසුන් යෙදවීම
 - B - නිවාස නායකයින් හා ක්‍රීඩා නායකයින් පත් කිරීම
 - C - වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු මස අවසානයේ දී පැවැත්වීමට තීරණය කිරීම
 - D - තෘග්ග හා කුසලාන සඳහා අවශ්‍ය අරමුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලෙන් වෙන් කිරීම

ඉහත ක්‍රියාකාරකම් අතුරෙන්, කළමනාකරණ ක්‍රියාවලියේ සංවිධානකරණය හා මෙහෙයවීම පිළිවෙළින් දැක්වෙන්නේ

 - (1) B හා A මගිනි.
 - (2) B හා D මගිනි.
 - (3) D හා B මගිනි.
 - (4) D හා C මගිනි.

15. අලෙවිකරණ මිශ්‍රයේ විවලය වන මිල හා ස්ථානය ඇතුළත් ප්‍රකාශය තෝරන්න.
- (1) KG ටී-ෂර්ට්, මංගන (online) විකුණුම් මගින් 30% ක ඉහළ ලාභාන්තිකයක් උපයා ඇත.
 - (2) ශක්ති භෝමස් නව නිවාස ආකෘති ප්‍රවර්ධනයට ප්‍රවේශයක් දැක්වීමක් පළ කරන ලදී.
 - (3) ආයතනයක් ජාත්‍යන්තර සමුළුවක දී නවාතැන් වෙන්කිරීම සඳහා නව මාර්ගාංගයක් ඉදිරිපත් කර ඇත.
 - (4) කුමාර විසින් නිෂ්පාදිත ටින් මාර්ට්ට් නිපැයූ නොමිලේ බෙදාහරින ලදී.

16. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක සාමාන්‍ය කොටස්වල සහ බැංකුවක ස්ථාවර තැන්පතු වල ආයෝජනය කිරීමෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) ප්‍රාග්ධන ලාභ සහ ලාභාංශ
- (2) පොලී ආදායම් සහ ප්‍රාග්ධන ලාභ
- (3) පොලී ආදායම් සහ ලාභාංශ
- (4) ප්‍රාග්ධන ලාභ සහ පොලී ආදායම්

17. ගිණුම්කරණ ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ

- (1) ගනුදෙනු ලෙජර් ගිණුම්වල සටහන් කිරීම ය.
- (2) ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීම ය.
- (3) ගනුදෙනුවලට අදාළ මූල්‍ය ලේඛන රැස්කර ගැනීම ය.
- (4) ගනුදෙනුවලට අදාළ ලෙජර් ගිණුම් හඳුනාගැනීම ය.

18. ව්‍යාපාරයක ජංගම නොවන වගකීමක් ඇති කරනු ලබන ගනුදෙනුව කුමක් ද?

- (1) ණයගිමියකුට රු. 15 000 ක් ගෙවීම
- (2) කාර්යාලය සඳහා රු. 200 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම
- (3) රු. 500 000 ක දිගුකාලීන බැංකු ණයක් ලබා ගැනීම
- (4) විකිණීම සඳහා රු. 50 000 ක භාණ්ඩ ණයට ගැනීම

19. ව්‍යාපාරයේ භාවිතය සඳහා රු. 250 000 ක උපකරණ ණයට ගැනීම සටහන් කිරීම සඳහා භාවිත කරන මූල්‍ය ලේඛනය හා මූලික සටහන් පොත වන්නේ

- (1) ගැනුම් ඉන්වොයිසිය හා ගැනුම් ජර්නලයයි.
- (2) ගෙවීම් වවුචරය හා මුදල් පොතයි.
- (3) ජර්නල් වවුචරය හා පොදු ජර්නලයයි.
- (4) ගැනුම් ඉන්වොයිසිය හා පොදු ජර්නලයයි.

- පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 20 සිට 23 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2025.01.01 දිනට රචිතයේ ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණය පහත දැක්වෙන පරිදි විය.

$$\begin{array}{rcccl} \text{වත්කම්} & = & \text{ගිම්කම්} & + & \text{වගකීම්} \\ \text{රු. 200 000} & & \text{රු. 120 000} & & \text{රු. 80 000} \end{array}$$

රචිතයේ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයේ පළමු සතිය තුළ පහත සඳහන් ගනුදෙනු සිදු විය.

- A - රු. 50 000 ක භාණ්ඩ ණයට ගැනීම
- B - රු. 100 000 ක බැංකු ණයක් ලබා ගැනීම
- C - කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා රු. 150 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම
- D - රු. 10 000 ක් වූ රචිතයේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවීම

20. රචිතයේ ව්‍යාපාරයේ 2025.01.01 දිනට ගිණුම්කරණ සමීකරණයේ අගයන් වෙනස් නොකරන ගනුදෙනුව වන්නේ

- (1) A ය.
- (2) B ය.
- (3) C ය.
- (4) D ය.

21. මෙම ගනුදෙනුවලින් පසුව, රචිතයේ ව්‍යාපාරයේ ගිම්කම වන්නේ

- (1) රු. 220 000 කි.
- (2) රු. 210 000 කි.
- (3) රු. 120 000 කි.
- (4) රු. 110 000 කි.

22. මෙම ගනුදෙනුවලින් රචිතයේ ව්‍යාපාරයේ වත්කම් වැඩි වන්නේ

- (1) රු. 140 000 කිනි.
- (2) රු. 150 000 කිනි.
- (3) රු. 290 000 කිනි.
- (4) රු. 340 000 කිනි.

23. මෙම ගනුදෙනුවලින් රචිතයේ ව්‍යාපාරයේ වගකීම්වලට බලපාන ගනුදෙනු මොනවා ද?

- (1) A හා B
- (2) A හා D
- (3) B හා C
- (4) C හා D

24. ව්‍යාපාරයක 2024.12.31 දිනට සුළු මුදල් පොතේ ශේෂය රු. 250 ක් විය. 2025.01.01 දින සිට සුළු මුදල් අග්‍රිමය රු. 2 000 කින් වැඩි කිරීම නිසා එදින සුළු මුදල් ප්‍රතිපූර්ණය සඳහා රු. 4 750 ක් ලැබුණි. 2024 දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම වන්නේ
- (1) රු. 5 000 කි. (2) රු. 4 750 කි.
(3) රු. 3 000 කි. (4) රු. 2 750 කි.
25. 2024.12.31 දිනට ව්‍යාපාරයක බැංකු ගිණුමේ ශේෂය රු. 15 200 ක් විය. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 18 000 ක් විය. මෙම වෙනසට බලපා ඇත්තේ එක් හේතුවක් පමණි. එම හේතුව කුමක් ද?
- (1) ණයගැතියකු විසින් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සෘජුව ම තැන්පත් කළ මුදල රු. 2 800 කි.
(2) බැංකුවේ තැන්පත් කළ නමුත් දෙසැම්බර් මාසය තුළ උපලබ්ධි නොවූ චෙක්පත රු. 2 800 කි.
(3) ස්ථාවර නියෝගයක් මත බැංකුව ගෙවා ඇති රක්ෂණ වාරිකය රු. 2 800 කි.
(4) බැංකුව අයකරගත් බැංකු ගාස්තුව රු. 2 800 කි.
26. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශනයේ යන දෙකෙහි ම ඇතුළත් ගනුදෙනුව තෝරන්න.
- (1) නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රු. 100 000
(2) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු. 25 000
(3) ව්‍යාපාරය විසින් නිකුත් කළ බැංකුව මුදල් ගෙවූ චෙක්පත රු. 5 000
(4) අත්පිට විකුණුම් සඳහා ව්‍යාපාරයට ලැබුණු චෙක්පත රු. 25 000
27. 2025.01.05 දින සුරාජ් රු. 10 000 ක භාණ්ඩ ණයට ගැනීමේ දී 10% ක වට්ටමක් ලැබුණි. මාසයක් ඇතුළත මුදල් ගෙවන්නේ නම් 5% ක වට්ටමක් දෙන බව ද ඉන්වොයිසියේ සඳහන් විය. 2025.01.25 දින සුරාජ් විසින් මුදල් ගෙවන ලදී. එදින, ලද වට්ටම් ගිණුමට බැර කළ යුතු මුදල වන්නේ
- (1) රු. 450 කි. (2) රු. 500 කි. (3) රු. 1 000 කි. (4) රු. 1 450 කි.
28. 2024.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව රු. 12 000 කින් වැඩි වී ඇත. මෙයට බලපා ගනුදෙනුව වන්නේ
- (1) වැටුප් ගිණුමේ ශේෂය රු. 6 000 ක් ශේෂ පිරික්සුමේ දෙවරක් සටහන් වීම ය.
(2) විකුණුම් ගිණුමේ එකතුව රු. 12 000 කින් අඩු වීම ය.
(3) ගැනුම් ගිණුමේ එකතුව රු. 12 000 කින් අඩු වීම ය.
(4) ගොඩනැගිලි ගිණුමේ ශේෂය රු. 12 000 ක් ශේෂ පිරික්සුමේ බැර තීරුවේ ඇතුළත් වීම ය.
29. ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති නොකරන ගිණුම්කරණ වරද කුමක් ද?
- (1) ලී බඩු ගැනුම් රු. 10 000, ගැනුම් ගිණුමට හර කිරීම
(2) ණය හිමියන්ට ගෙවූ රු. 10 000, මුදල් ගිණුමේ පමණක් සටහන් වීම
(3) අත්පිට ගැනුම් රු. 10 000, ගැනුම් ගිණුමේ බැර පැත්තේ සටහන් වීම
(4) ඉඩම් ගිණුමේ ශේෂය රු. 100 000, ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම
- පහත තොරතුරු භාවිතයෙන් අංක 30 සහ 31 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- සුභසාධක සංගමයක සිටින සාමාජිකයින් සංඛ්‍යාව 120 කි. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී, එම වර්ෂය සඳහා ලැබුණු සාමාජික මුදල රු. 120 000 කි. 2024.12.31 දිනට ලැබිය යුතු සාමාජික මුදල රු. 24 000 කි.
30. එක් සාමාජිකයකුගේ මාසික සාමාජික මුදල වන්නේ
- (1) රු. 100 කි. (2) රු. 120 කි. (3) රු. 1 000 කි. (4) රු. 1 200 කි.
31. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ හා එදිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු සාමාජික මුදල පිළිවෙළින්
- (1) රු. 24 000 හා රු. 120 000 ය. (2) රු. 120 000 හා රු. 24 000 ය.
(3) රු. 144 000 හා රු. 120 000 ය. (4) රු. 144 000 හා රු. 24 000 ය.

- පහත තොරතුරු භාවිතයෙන් අංක 32 සහ 33 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ලෙදර් සපත්තු නිෂ්පාදන ආයතනයක සපත්තු ජෙෆ්ට් 500 ක් නිෂ්පාදනය කිරීම සඳහා පිරිවැය තොරතුරු පහත දැක්වේ.

	රු.
A - සම් මිල දී ගැනීම	75 000
B - නුල්, ගම්, ඉඳිකටු හා වෙනත් ද්‍රව්‍ය ගැනුම්	2 000
C - සපත්තු මැඩීමේ කුලිය	35 000
D - සපත්තු අඩි මිලට ගැනුම්	10 000
E - සපත්තු මහන මැෂින් ක්ෂය වීම	3 000
F - නව සපත්තු මහන මැෂින් මිලට ගැනීම	40 000
G - සපත්තු මෝස්තර නිර්මාණ ගාස්තුව	6 000

32. සපත්තු ජෙෆ්ට්වක සාද්‍ර ද්‍රව්‍ය පිරිවැය

- (1) රු. 150 කි. (2) රු. 154 කි. (3) රු. 170 කි. (4) රු. 174 කි.

33. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයෙහි ඇතුළත් අයිතම වන්නේ

- (1) A හා B ය. (2) B හා D ය. (3) B හා E ය. (4) C හා E ය.

- පහත සඳහන් තොරතුරු භාවිත කරමින් අංක 34 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සැමසන් 2024.01.01 දින රු. 100 000 ක් යොදා, කුලියට ගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. එම ව්‍යාපාරයේ 2024.12.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ තොරතුරු පහත දැක්වේ.

2024.12.31 දිනට වත්කම් :

බැංකු ණය	- 44 000
ණයගැනියෝ	- 86 000
මුදල් ණය	- 125 000
යන්ත්‍ර හා උපකරණ	- 250 000
අයිතිකරු යෙදූ බෙදාහැරීමේ ලොරි රථය (පිරිවැය 2024.01.01 දිනට)	- 800 000

2024.12.31 දිනට වත්කම් :

10% බැංකු ණය මුදල (2024.01.01 දින ලබාගත්)	- 100 000
ණයගිනියෝ	- 42 500

ආදායම් :

අත්පිට මුදලට විකුණුම්	- 350 000
ණයට විකුණුම්	- 370 000
අමතර ආදායම්	- 80 000

විඳයුම් :

ගොඩනැගිලි කුලී ගෙවීම්	- 30 000
විදුලි ගාස්තු ගෙවීම්	- 60 000
අත්පිට ගැනුම්	- 340 000
ණයට ගැනුම්	- 100 000
ණය පොලී ගෙවීම්	- 7 500

අතිරේක තොරතුරු :

1. බෙදාහැරීමේ ලොරි රථය වාර්ෂික ව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු ය.
2. 2024.12.31 දිනට ඉතිරි තොග කිසිවක් නොවී ය.
3. ණයගැතියන්ගෙන් රු. 6 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.

34. 2024.01.01 දින සැමසත් ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනය
 (1) රු. 100 000 කි. (2) රු. 200 000 කි. (3) රු. 800 000 කි. (4) රු. 900 000 කි.
35. සැමසත්ගේ ව්‍යාපාරයේ 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය
 (1) රු. 340 000 කි. (2) රු. 380 000 කි. (3) රු. 440 000 කි. (4) රු. 720 000 කි.
36. සැමසත්ගේ ව්‍යාපාරයේ 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය
 (1) රු. 280 000 කි. (2) රු. 340 000 කි. (3) රු. 360 000 කි. (4) රු. 380 000 කි.
37. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන බැංකු ණය පොලී වටිනාකම
 (1) රු. 2 500 කි. (2) රු. 7 500 කි. (3) රු. 10 000 කි. (4) රු. 17 500 කි.
38. 2024.12.31 දිනට මෙම ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන නිවැරදි අයිතමයක් වන්නේ
 (1) උපවිත බැංකු ණය පොලී රු. 10 000 ය.
 (2) ණයගැති ශේෂය රු. 86 000 ය.
 (3) බෙදාහැරීමේ ලොරි රථයේ ශුද්ධ අගය රු. 720 000 ය.
 (4) බැංකු ණය රු. 90 000 ය.
39. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්වල එකතුව
 (1) රු. 6 000 කි. (2) රු. 80 000 කි. (3) රු. 86 000 කි. (4) රු. 96 000 කි.
40. 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සැමසත්ගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය
 (1) රු. 94 000 කි. (2) රු. 174 000 කි. (3) රු. 274 000 කි. (4) රු. 360 000 කි.

**

15
 121

 30
 15

 18000

සියලුම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2024 (2025)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2024 (2025)
General Certificate of Education (Ord. Level) Examination, 2024 (2025)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II

උපදෙස්:

- * පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- * උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලියා ඇති පිළිතුරු, අයදුම්කරු විසින් කපා හැර නොමැති අවස්ථාවල දී ලකුණු නොකර ම කපා හරිනු ලැබේ.

I. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

අත්කම් නිර්මාණ පිළිබඳ විප්ලවමාධාරියකු වූ කල්හාර, සංචාරක පාරාදීසයක් වූ නිල්වැල්ල ග්‍රාමයේ වාසය කරයි. කල්හාර ඔහුගේ පියා විසින් පවත්වාගෙන යන ලද අත්කම් නිර්මාණ ව්‍යාපාරය නවීකරණය කර, 'කල්හාර අත්කම්' නමින් නව ව්‍යාපාරයක් 2025.01.01 දින ආරම්භ කරන ලදී. එදිනට කල්හාරගේ පියාගේ ව්‍යාපාරයේ විකිණීමට සූදානම් කර තිබූ වටිනාකම රු. 250 000 ක් වූ අත්කම් නිර්මාණ සහ රු. 100 000 ක් වූ යන්ත්‍ර හා උපකරණ ද පියා විසින් ඔහුට ලබා දෙන ලදී. එදින ම කල්හාර 12% ක වාර්ෂික පොලියකට රු. 200 000 ක බැංකු ණය මුදලක් ලබාගත් අතර, ඔහු සතුව තිබූ රු. 150 000 ක් වූ නවීන උපකරණ ද යොදවන ලදී.

2025.01.31 දිනෙන් අවසන් මාසයේ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

අමුද්‍රව්‍ය ණයට ගැනුම් 180 000
ගෙනඒමේ කුලී ගෙවීම 10 000
ණයනිමියන්ට ගෙවීම 50 000
සේවක වැටුප් ගෙවීම 80 000
බෙදාහැරීමේ රථ ගාස්තු ගෙවීම 30 000
අත්පිට විකුණුම් 400 000
ණයට විකුණුම් 200 000

රු.

මුළු 400 000 +
200,000 +
~~180,000~~
රු. 200 000 - 10,000
මාස ගිණි 30 000 -
වැදුළු 80 000 -
60 30 000

කල්හාර තම නිෂ්පාදිත ඔහුගේ ප්‍රදර්ශනාගාරයේ දී දේශීය හා විදේශීය සංචාරකයින්ට විකුණයි. තව ද සංචාරකයින්ට අලෙවි කිරීම සඳහා තම නිෂ්පාදිත ප්‍රදේශයේ ඇති සංචාරක නිකේතනවලට ද බෙදාහරියි. 'කල්හාර අත්කම්' ප්‍රදර්ශනාගාර ශ්‍රී ලංකාවේ වෙනත් සංචාරක නගරවල ද ඉදිරි වසරේ දී විවෘත කිරීමට කල්හාර තීරණය කර ඇත.

අමතර තොරතුරු:

- 2025 ජනවාරි මාසය සඳහා විදුලි බිල රු. 8 000 ක් මෙතෙක් ගෙවා නැත.
- ජංගම නොවන වත්කම් සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 12% බැගින් ක්ෂය කරයි.

- (අ) 'කල්හාර අත්කම්' ව්‍යාපාරය ගිණිකාරිත්වය අනුව අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?
(ආ) 'කල්හාර අත්කම්' ව්‍යාපාරයේ ශක්තියක් හා අවස්ථාවක් ලියන්න.
- (i) 'කල්හාර අත්කම්' ව්‍යාපාරයේ සිදුවන සිල්ලර වෙළෙඳාමකට හා තොග වෙළෙඳාමකට නිදසුන බැගින් ලියන්න.
- (ii) (අ) 'කල්හාර අත්කම්' ව්‍යාපාරයේ ඉලක්ක වෙළෙඳපොළ කුමක් ද?
(ආ) 'කල්හාර අත්කම්' ව්‍යාපාරයේ සිදු කළ පහත එක් එක් දෑ අයත්වන කළමනාකරණ කාර්යය ලියන්න.
 1. ව්‍යාපාරය සඳහා බැංකු ණයක් ලබා ගැනීම
 2. වෙනත් නගරවල ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට තීරණය කිරීම
- (iv) 'කල්හාර අත්කම්' ව්‍යාපාරය කෙරෙහි පහත සඳහන් එක් එක් ඇල්මැති පාර්ශ්වය උනන්දුවක් දැක්වීමට හේතුව බැගින් ලියන්න.
 1. විදේශීය සංචාරකයෝ
 2. කල්හාර
- (v) 2025.01.01 දිනට 'කල්හාර අත්කම්' ව්‍යාපාරයේ මූලික ගිණුම්කරණ සම්කරණය ලියන්න.

/අවමාන පිටුව බල

- (vi) 2025.01.01 දින කල්තාර සතු රු. 150 000 ක් වටිනා නවීන උපකරණ ව්‍යාපාරයට යොදවීම ගිණුම්ගත කිරීමේ දිවිස්සු සටහන ලියන්න.
- (vii) (අ) 'කල්තාර අත්කම්' ව්‍යාපාරය පවත්වා ගත යුතු මූලික සටහන් පොත් දෙකක් නම් කරන්න.
(ආ) ඉහත (vii) (අ) හි නම් කළ එක් එක් මූලික පොතෙහි සටහන් කරන ඉහත සිද්ධියේ සඳහන් ගනුදෙනුව බැගින් ලියන්න.
- (viii) 'කල්තාර අත්කම්' ව්‍යාපාරයේ 2025.01.31 දිනට ජංගම වගකීම් දෙකක් වටිනාකම් සහිත ව ලියන්න.
- (ix) 2025.01.31 දිනට 'කල්තාර අත්කම්' ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම්වල ධාරණ අගය ගණනය කරන්න.
- (x) 2025.01.31 දිනට 'කල්තාර අත්කම්' ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.

(ලකුණු 02 × 10 = 20 යි)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය
(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) රාජ්‍ය දෙපාර්තමේන්තුවක ලක්ෂණ දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ) අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
(ආ) නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය ලෙස සලකනු ලබන්නේ සේවකයාගේ කායික දායකත්වය පමණි.
(ඇ) කොග වෙළෙන්දා හා පාරිභෝගිකයා අතර, සිල්ලර වෙළෙන්දා අතරමැදියකු ලෙස කටයුතු කරයි.
(ඊ) සමුපකාර සමිති, ඒවායේ සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා කටයුතු කරයි. (ලකුණු 02 යි)
- (iii) සමත් ඉතිරි කරගත් මුදල් යොදවා 'සයින් බේකරි' ව්‍යාපාරය පවත්වාගෙන යයි. කරගතාරී වෙළෙඳපොළේ ඉල්ලුම් ඉහළ යාම නිසා ව්‍යාපාර කටයුතු ඵලදායී ව පවත්වාගෙන යාමට අත්දැකීම් සහිත රවි, බඳවා ගන්නා ලදී.
(අ) 'සයින් බේකරි' ව්‍යාපාරයේ ගත්තීන් දෙකක් ලියන්න.
(ආ) 'සයින් බේකරි' ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන ඉහත සිද්ධියේ සඳහන් පාර්ශ්ව දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (iv) පහත දැක්වෙන්නේ ගිණන් ගනුදෙනු කළ ව්‍යාපාර ස්ථාන කිහිපයකි.
A - නවීන් පොත් වෙළෙන්දෝ
B - ස්මාට් රෙදිපිළි වෙළෙන්දෝ
C - මිහිරි බේකරිස්
(අ) ඉහත එක් එක් ව්‍යාපාරයෙන් ගිණන් සපුරාගෙන ඇති අවශ්‍යතාව බැගින් වෙන වෙන ම සඳහන් කරන්න.
(ආ) ඉහත වෙළෙඳසැල් අතුරෙන් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් හා සේවා සපයන ව්‍යාපාරයක් නම් කරන්න. (ලකුණු 02 යි)
(මුළු ලකුණු 08 යි)
3. (i) ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරයකට ලැබෙන වාසි දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ) ජංගම ගිණුමක තැන්පත් කළ හැක්කේ රේඛිත වෙස්පත් පමණි.
(ආ) ඕනෑම අවදානමක් රක්ෂණය කළ හැකි ය.
(ඇ) ව්‍යාපාර සන්නිවේදනය වැදගත් වන්නේ මහා පරිමාණ ව්‍යාපාරවලට පමණි.
(ඊ) භාණ්ඩයක විකුණුම් මිල තීරණය කිරීමට ප්‍රවාහන පිරිවැය සුවිශේෂී සාධකයකි. (ලකුණු 02 යි)
- (iii) නිමල් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර තිබූ මුදලින් කොටසක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. ව්‍යාපාරය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සුනිල්ගෙන් මිල දී ගැනීමේ දී ලංකා බැංකුවේ ඇති ගිණුමෙන් වෙස්පතක් නිකුත් කළේ ය.
(අ) ඉහත සිද්ධියේ සඳහන් වෙස්පතෙහි අණකරු හා අණලදු නම් කරන්න.
(ආ) නිමල් සතු ආයෝජන දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02 යි)
- (iv) පහත සිදුවීම් දෙක සලකන්න.

සිදුවීම A

සරත්ගේ නිවසට ගංවතුරෙන් හානි විය. ඔහු මෙම හානිය පිළිබඳ ව තම රක්ෂණ සමාගම වෙත ජංගම දුරකථනයෙන් තෙට් පණිවුඩයක් (SMS) මගින් දැන්වී ය. ඔහු තම ස්වාභාවික ආපදා රක්ෂණ භිඡ්පුව මගින් සම්පූර්ණ වන්දි මුදල ලබා ගත්තේ ය.

සිද්ධි B

සංස්ථාපිත රක්ෂණ ප්‍රසිද්ධි ලබා ගැනීමේ දී පසුගේ වෛද්‍ය ඉතිහාසය නිවැරදි ව අනාවරණය කර නැත. පසුව රෝගාකාර වූ පසු, රෝහල් ගත වී වන්දි ඉල්ලා දුරකථන ඇමතුමක් දෙන ලදී. නමුත් රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.

(අ) ඉහත A හා B යන එක් එක් සිද්ධිවල දී වන්දි ගෙවීමට හෝ නොගෙවීමට බලපා රක්ෂණ මූලධර්මය සඳහන් කරන්න.

(ආ) ඉහත A හා B යන එක් එක් සිද්ධිවල භාවිත කර ඇති සන්නිවේදන මාධ්‍යය නම් කරන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

4. (i) ඉඩම්වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) අලෙවිකරණ මිශ්‍රය අදාළ වන්නේ භෞතික නිෂ්පාදිතවලට පමණි.

(ආ) ඉතිරිකිරීම් ගිණුම් අනෙකුත් සියලු ම ආයෝජනවලට වඩා ඉහළ ප්‍රතිලාභ ලබාදෙයි.

(ඇ) කළමනාකරණ ක්‍රියාවලියේ පළමු කාර්යය වන්නේ සැලසුම්කරණයයි.

(ඊ) තිරණ ගැනීම සෑම කළමනාකරණ කාර්යයක ම ඇතුළත් වේ.

(ලකුණු 02 යි)

(iii) 'ග්‍රීන්වේඩ්' ශාකසාර නිෂ්පාදිත ව්‍යාපාරයේ අයිතිකරු වන ජීවත් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව යන්ත්‍රයක් මිල දී ගැනීමට තීරණය කර ඇත. පසු නිෂ්පාදන ඵලායිතාව නිරීක්ෂණය කිරීම සඳහා නිෂ්පාදන සුපරීක්ෂකවරයකු ද බඳවා ගත්තේ ය.

(අ) ඉහත සිද්ධියේ ඇතුළත් කළමනාකරණ කාර්යයන් දෙකක් ලියන්න.

(ආ) ඉහත (iii) (අ) හි සඳහන් කළ එක් එක් කළමනාකරණ කාර්යය සඳහා සිද්ධියෙහි සඳහන් නිදසුන බැගින් ලියන්න.

(ලකුණු 02 යි)

(iv) නුවන්, තමා ඉතිරි කරගත් මුදල්, ස්ථාවර තැන්පතුපික, ඉඩමක හා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය කර ඇත.

(අ) ඉහත ආයෝජනවලින් වැඩි ම අවදානමක් සහිත ආයෝජනය කුමක් ද?

(ආ) ඉහත එක් එක් ආයෝජනයෙන් නුවන්ට ලැබෙන මූල්‍ය ප්‍රතිලාභය බැගින් අනුපිළිවෙළින් ලියන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

II කොටස - ගිණුම්කරණය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

5. (i) වත්කමක ලක්ෂණ දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

(ii) පරිගණක ආශ්‍රිත ගිණුම්කරණයේ වාසි දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

(iii) (අ) ව්‍යාපාරයක ගනුදෙනු දෙකක් ගිණුම්කරණ සමීකරණයට බලපා ආකාරය පහත දැක්වේ.

$$\begin{array}{ccccc} \text{වත්කම්} & = & \text{හිමිකම්} & + & \text{වගකීම්} \\ (\text{රු.}) & & (\text{රු.}) & & (\text{රු.}) \end{array}$$

(1) - 15 000 (මුදල්)

- 15 000 (ණයගිම්යෝ)

(2) - 25 000 (බඩු තොගය)

+ 5 000 (ලාභය)

+ 30 000 (මුදල්)

- 10,000

අවශ්‍ය වන්නේ :

ඉහත සඳහන් ගනුදෙනු දෙක ලිවීම

(ආ) සාගරගේ ව්‍යාපාරයේ 2024 වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

රු.

ප්‍රාග්ධනය (2024.01.01 දිනට)

500 000

වර්ෂයේ ආදායම

360 000

වර්ෂයේ වියදම

210 000

වර්ෂය තුළ සාගර යෙදූ මුදල

100 000

අවශ්‍ය වන්නේ :

2024.12.31 දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කිරීම

(ලකුණු 04 යි)

$$\begin{array}{r} 500,000 \\ + 360,000 \\ - 210,000 \\ - 100,000 \\ \hline 550,000 \end{array}$$

(iv) 2025.01.01 දිනට නිකුත් වූ විෂය මාසිකයේ බැංකු ගිණුමේ ශේෂය රු. 20 250 ක් විය. 2025 ජනවාරි මාසය තුළ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

- 2025.01.02 - රු. 15 000 ක් බැංකුවේ තැන්පත් කිරීම
- 2025.01.15 - විදුලි බිල සඳහා රු. 10 000 ක චෙක්පතක් නිකුත් කිරීම
- 2025.01.18 - විදුලි බිල සඳහා නිකුත් කළ චෙක්පත අගරු වීම
- 2025.01.27 - ණයගිම් සමීරට රු. 28 500 ක චෙක්පතක් නිකුත් කිරීම. ලද වට්ටම රු. 1 500 කි.

අවශ්‍ය වන්නේ :

නිකුත් වූ විෂය මාසිකයේ වට්ටම් තීරු සහිත බැංකු ගිණුම පිළියෙල කර 2025.01.31 දිනට බැංකු ශේෂය දැක්වීම (ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

6. (i) ගිණුම්කරණ ක්‍රියාවලියේ දී වැරදි සිදු විය හැකි අවස්ථා දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02 යි)

(ii) 'සවිස' නිෂ්පාදන ව්‍යාපාරයේ 2025 වර්ෂය සඳහා කැලැන්ඩර් 1 000 ක් මුද්‍රණය කිරීමට අදාළ පිරිවැය තොරතුරු පහත දැක්වේ.

	රු.
කඩදාසි හා හින්න	100 000
මුද්‍රණ සේවකයකුගේ මාසික වැටුප	40 000
(මුද්‍රණ සේවකයින් දෙදෙනෙකු සිටී)	
කැලැන්ඩරයේ මෝස්තර නිර්මාණය සඳහා වියදම්	5 000
මුද්‍රණ යන්ත්‍ර වාර්ෂික ක්ෂය	24 000
මුද්‍රණ අංශයේ මාසික විදුලි බිල	8 000
මුද්‍රණ අංශයේ පිරිසිදු කරන්නාගේ මාසික වැටුප	15 000
ගම්, නූල් හා ඇඹුණුම් කටු	1 000
මුද්‍රණ අංශයේ මුරකරුගේ මාසික වැටුප	20 000

අවශ්‍ය වන්නේ :

පිරිවැයට 10% ක ලාභාන්තිකයක් සහිත ව කැලැන්ඩරයක විකුණුම් මිල ගණනය කිරීම (ලකුණු 02 යි)

(iii) හයිමිගේ ව්‍යාපාරයේ 2024.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර හා බැර තීරුවල එකතු පහත දැක්වෙන පරිදි විය.

හර තීරුව - රු. 685 000
බැර තීරුව - රු. 750 000

මෙම වෙනසට බලපෑ හේතු පහත පරිදි විය.

- අත්පිට ගැනුම් රු. 50 000 ක් ගිණුම්වල දෙවරක් සටහන් වීම
- වැටුප් ගිණුමේ හර පැත්ත රු. 1 000 ක් වැඩියෙන් එකතු වී තිබීම
- ඉඩම් ගිණුමේ ශේෂය රු. 666 000 ක් ශේෂ පිරික්සුමේ රු. 600 000 ක් ලෙස සටහන් වීම
- ලී බඩු ගැනුම් රු. 25 000 ක් ගැනුම් ගිණුමට හර කිරීම

අවශ්‍ය වන්නේ :

ඉහත වැරදි නිවැරදි කිරීමේ පරිනල් සටහන් ලිවීම (ලකුණු 04 යි)

(iv) රිස්නාගේ ව්‍යාපාරයේ 2024.12.31 දිනට බැංකු ගිණුමේ වාසිදායක ශේෂය රු. 45 000 කි. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 36 000 ක් විය. මෙම වෙනසට බලපෑ හේතු පහත දැක්වේ.

- දෙසැම්බර් මස බැංකුවේ තැන්පත් කළ අංක 700750 දරණ රු. 24 000 ක් වටිනා චෙක්පත උපලබ්ධි වී නොමැත.
- ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරිකය රු. 6 000 කි.
- අංක 820004 දරණ රු. 10 000 ක චෙක්පත ණයගිතියකට නිකුත් කර ඇතත්, එය බැංකුවට ඉදිරිපත් කර නොමැත.
- ණයගැතියකුගෙන් සෘජුව ම බැංකුවට ලද මුදල රු. 11 000 කි.

අවශ්‍ය වන්නේ :

(අ) 2024.12.31 දිනට රිස්නාගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම

(ආ) 2024.12.31 දිනට බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

7. (i) යන්ත්‍රයක සුන්දර වටිනාකම යනු කුමක් ද?

(ලකුණු 02 යි)

(ii) රන්තරු ක්‍රීඩා සමාජයේ 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු සපයා ඇත.

- සාමාජිකයින් සංඛ්‍යාව 80 කි.
- සාමාජිකයකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රු. 1 000 කි. 75 000
- සාමාජිකයින් පස්දෙනෙකු වාර්ෂික සාමාජික මුදල් ගෙවා නැත.
- රු. 50 000 ක ක්‍රීඩා උපකරණ පරිත්‍යාග ලෙස ක්‍රීඩා සමාජයට ලැබී ඇත.
- ක්‍රීඩාගාරය භාර සේවකයාගේ මාසික වැටුප රු. 10 000 කි. 2024 දෙසැම්බර් මාසය සඳහා මිනුම වැටුප් ගෙවා නොමැත.
- ක්‍රීඩා පිටිය කුලියට දීමෙන් ලැබීම් රු. 100 000 කි. 2024.12.31 දිනට ලැබිය යුතු කුලිය රු. 10 000 කි.

අවශ්‍ය වන්නේ :

2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන රන්තරු ක්‍රීඩා සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් කරන අයිතම දෙකක් වටිනාකම් සහිත ව ලිවීම

(ලකුණු 02 යි)

(iii) සාරධාගේ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයේ 2024.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
ප්‍රාග්ධනය		455 000 ✓
තොගය (2024.01.01 දිනට)	58 000 ✓	
8% බැංකු ණය		50 000 ✓
ණයගැනියෝ	45 000 ✓	
ණයගිනියෝ		51 000 ✓
ගැනුම්	375 000 ✓	
විකුණුම්		590 000 ✓
ගෙනඒමේ කුලී	22 000 ✓	
ගොඩනැගිලි කුලී	10 000 ✓	
විකුණුම් සේවක වැටුප්	90 000 ✓	
විදුලි ගාස්තු	50 000 ✓	
දුන් වට්ටම්	12 000 ✓	
ලද වට්ටම්		15 000 ✓
බෙදාහැරීමේ රථ (2024.01.01 දිනට පිරිවැය)	400 000 ✓	
බෙදාහැරීමේ රථ ක්ෂය වෙන් කිරීම (2024.01.01 දිනට)		64 000 ✓
ණය පොලී	2 000 ✓	
බැංකු ගාස්තු	1 500 ✓	
යන්ත්‍ර හා උපකරණ (2024.01.01 දිනට පිරිවැය)	150 000 ✓	
මුදල් ශේෂය	9 500 ✓	
	<u>1 225 000</u>	<u>1 225 000</u>

$$50,000 \times \frac{3}{100}$$

අමතර තොරතුරු:

- 2024.12.31 දිනට ඉතිරි තොගය රු. 60 000 කි. ✓
- මාසික ගොඩනැගිලි කුලිය රු. 1 000 කි. ✓
- බෙදාහැරීමේ රථ සරල මාර්ග ක්‍රමයට වාර්ෂික ව 8% බැගින් ක්ෂය කළ යුතු ය. ✓

අවශ්‍ය වන්නේ :

(අ) සාරධාගේ ව්‍යාපාරයේ 2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(ආ) 2024.12.31 දිනට සාරධාගේ ව්‍යාපාරයේ මුදල තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 04 යි)

$$\begin{array}{r} 465\ 000 \\ 165\ 500 \\ \hline 300\ 500 \end{array}$$

WWW.PastPapers.Wiki

PARCEL NO
www.LOL.LK



LOL.1k
BookStore

විනාශ ඉලක්ක පහසුවෙන් ජයගන්න

ඕනෑම තොතක් ඉක්මනින්
නිවසටම ගෙනවා ගන්න



කෙටි සටහන්|පසුගිය ප්‍රශ්න පත්‍ර|වැඩ පොත් සඟරා|O/L ප්‍රශ්න පත්‍ර|
A/L ප්‍රශ්න පත්‍ර|අනුමාන ප්‍රශ්න පත්‍ර|අතිරේක කියවීම් පොත්|
School Book ගුරු අතපොත්



pesuru
Prakritha Private Ltd.

Akura Pilot



පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියළුම ප්‍රශ්න පත්‍ර,
කෙටි සටහන්, වැඩ පොත්, අතිරේක කියවීම් පොත්, සඟරා
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෙදරටම හෙත්වා ගැනීමට

www.LOL.lk වෙබ් අඩවිය වෙත යන්න